

WEATHER FORECAST FOR 02nd JANUARY 2018
(Issued at 1200 noon on 01st January 2018)

Mainly fair weather will prevail over most provinces of the island.

However, Showers or thundershowers can be occur at a few places in Uva, Southern provinces and in the Ratnapura district after 2.00pm.

Misty conditions can be expected at some places in the Western, Sabaragamuwa and Central provinces during the morning.

There may be temporary localized strong winds during thundershowers. General public is kindly requested to take adequate precautions to minimize damages caused by lightning activity.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත්, උච්ච සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමට හැකියාවක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING
NEXT 24 HOURS (Issued at 1200 noon on 01st January 2018)

Showers or thundershowers will occur at times in the deep sea areas off the coast extending from Galle to Hambantota. Mainly fair weather will prevail in other sea areas.

Winds will be variable in direction and Wind speed will be 10-20kmph in the sea areas off the coast extending from Galle to Hambantota.

Winds will be North-westerly or Northerly in direction and Wind speed will be 20-30kmph in the other sea areas around the island

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2018 ජනවාරි මස 01 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදී.

ගාල්ල සිට හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. අනෙකුත් මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගාල්ල සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 10-20ක් පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ උතුරු දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.



කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)



EMERGENCY OPERATIONS DIVISION	
RECEIVED	
Date :	2018/01/01
Time :	12:04 hrs
D (Ops)/DO/ADO	
DISASTER MANAGEMENT CENTRE	